

2019.06.25 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 8. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එච්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්දිරා නි සෙනෙහෙලතා මැතිතුමිය
- 3. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යාල මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලනොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - භංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 9. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මයා.
- 10. ආදායම් පරීක්ෂක - භංවැල්ල - නලින් විමලසිරි මයා
- 11. කර්මාන්ත පරිපාලක - එල්.ඒ.ඩී.සී. සම්පත් මයා
- 12. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ජරි යන්ත මයා
- 13. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙන්ති මයා.
- 14. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 15. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක භංවැල්ල - ජී.ජී.යූ. දයානන්ද මයා.
- 16. සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - බී. උපාලි මයා.
- 17. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - භංවැල්ල - එන්.ආර්. ඉඳුනිල් ජරි.යන්ත මයා
- 18. සෞඛ්‍ය පරීක්ෂක - භංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 19. ස්ථානාධිපති පාදුක්ක පරිසර පොලිසිය - එම්.ඒ.වී. මල්ලිකාරව්වි මයා
- 20. පොලිස් පරීක්ෂක - භංවැල්ල - ආර්.එම්.සී. රත්නායක මයා
- 21. මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරී - කේ. යූ. වන්දන මයා
- 22. ප්‍රාදේශීය පරිසර නිලධාරී - ජේ.එම්.එස්.පී. ජයලත් මයා

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුවකාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ජර ගතිය

1. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුව, නො. 200/2 හි පදිංචි ඩබ්.සී. වන්ද්‍රිංකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මධ්‍යකම පරිසර අධිකාරිය, භූ විද්යා හා පතල් කැනීම් කාර්යාංශය හා අනෙකුත් ආයතන බලපත්‍රණ ලබාදී ඇති බැවින් ජරාදේශීය සභාව මගින් මේ වනවිට කළුගල් කොරියේ හිමිකරු වන නිමල් වන්දර සිරි මහතා වෙත වෙළඳ බලපත්‍රේය ලබාදී ඇති බවට හංවැල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
2. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (03) යටතේ දැක්වෙන “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි’ යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමටත් මහජන සෞඛ්ය පරීක්ෂක මගින් අදාළ පාර්ශවකරුවන් දැනුවත් කිරීමටත් තීරණය කරන ලදී.
3. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (09) යටතේ දැක්වෙන මහකන්ද, නැගෙනහිර, තුන්තාන, 444 හි පදිංචි ජරනදේශවාසීන් විසින් 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.04.30 දින පෙ.ව. 10.00 ට පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව නිවාස දක්නට නොලැබුණු බවත් විශාල රබර් වතුයායක් මැද පිහිටා ඇති අක්කර ½ ක පමණ මතුපිටට පෙනෙන ලෙස මතු වී ඇති කළුගලක් නිරීක්ෂණය වූ අතර එම කළුගල කැඩීම සඳහා අදාළ ආයතනවල නිර්දේශ ලබාදී ඇති බැවින් බලපත්‍රණ ලබාදීම ගැටලුවක් නොවන බවට නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් විරෝධතා ලැබී ඇති බැවින් නැවත මේ සම්බන්ධයෙන් 2019.06.03 දින පෙ.ව. 9.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී භූ විද්යා හා පතල් කාර්යාංශය මගින් පිපිරුම් පරීක්ෂණයක් පවත්වා නිවෙස් වලට හානි සිදුවන්නේද යන්න තහවුරු කර ගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
4. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (10) යටතේ දැක්වෙන පුස්සැල්ලාව ජලාන්වේෂන් ලිමිටඩ් ආයතනය විසින් “සාලාව වත්ත තුල ඇති කසළ බැහැර කිරීම සම්බන්ධවයි. ” යන හිසින් යුතුව 2019.01.07 දිනැතිව යොමුකරන ලද ගරු ජරාදේශීය සභා මන්ත්‍රීා නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව කසළ බැහැර කිරීම සඳහා ජර9මාණුවත් භූමියක් සභාව සතුව නොමැති බැවින් මෙම ඉල්ලීම ඉටුකළ නොහැකි බව පුස්සැල්ලාව ජලාන්වේෂන් ලිමිටඩ් ආයතනය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
5. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (11) යටතේ දැක්වෙන වග, හල්බරාව, කළුඅග්ගල, නො. 301/ඒ හි පදිංචි කේ.කේ. කුමුදු කිරි ෂාන්ත මහතා විසින් “සත්ව ගොවිපළක් පවත්වාගෙන යෑම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා

භංචැල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පහත නිරීක්ෂණයන් අනාවරණය වී ඇති බැවින් එම සත්ව ගොවිපල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවට පැමිණිලිකාර වග, හල්බරාව, කළුඅගල, නො. 301/ඒ හි පදිංචි කේ.කේ. කුමුදු කිරි ෙෂාන්ත මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

- i. පරීක්ෂණ අවස්ථාවේ උෟරන් 15 ක් පමණ සිටියි.
- ii. අප ජලය ගලායාමට වලවල් සකස් කර ඇත.
- iii. කොටු නොතෙමෙන අයුරින් පොළව කඩතොලු නොමැති අයුරින් සකස් කර ඇත.
- iv. අපද්රනවියර හා මළද්රොවයි බාහිර පරිසරයේ බැහැර කිරීමක් නිරීක්ෂණය නොවීය.
- v. වැට මායිමේ තාවකාලික ආවරණයක් යොදා ඇත.

6. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (14) යටතේ දැක්වෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “උෟරු ගොවිපලක් නිසා සිදුවන පරිසර හානිය සහ මහජන පීඩා” යන හිසින් යුතුව 2019.02.15 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මෙම ගොවිපල මධ්‍ය 1 ම පරිසර අධිකාරියෙන් පරීක්ෂා කළ අවස්ථාවේදී කුකුල් අපද්රනවිය අ වළක් තුළට දමා වසා, පීඩාව ඉවත් කර ඇති බවට ලිපියක් ලබාදී ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

7. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන භංචැල්ල, බදුවත්ත, ගෙපල්ලමුල්ල පාර, 209/3 හි පදිංචි ටී.ඒ. දීපිකා ජ්රායද්රගනී මහත්මිය විසින් “ට්රො ිපිකල් ඇක්වා (පුද්ගලික) සමාගම මගින් ඇලට මුදාහරින අපවිත්ර. ජලය සම්බන්ධව” යන හිසින් යුතුව 2019.04.16 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංචැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

8. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (02) යටතේ දැක්වෙන මධ්‍ය.ම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල කුකුළු ගොවිපල, හල්ගස්දෙණිය ජනපදය, දිද්දෙණිය, භංචැල්ල” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/0038/2019 යටතේ 2019.04.10 දිනැතිව යවන ලද ලිපියේ පිටපත සම්බන්ධයෙන් භංචැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මධ්‍යමම පරිසර අධිකාරියෙන් එවන ලද ලිපියේ සඳහන් අඩුපාඩු මේ වනවිට සම්පූරණ කර ඇති බවට කාරක සභාව දැනුවත් කළ අතර වෙළඳ බලපත්රසය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරන ලෙකුකුළු ගොවිපල හිමිකරු වන ජී.ඩබ්ලිව්. සී. සමන් පුෂ්පකුමාර මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

9. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (03) යටතේ දැක්වෙන කොස්ගම, රෝයල් ගාඩන්ස්, 502 4/5 හි පදිංචි එස්.රණසිංහ මහත්මිය විසින් “රතු නිවේදනයයි/ජලය බැස යන කාණු පද්ධතිය පිළිබඳ පැමිණිල්ල / 2017.01.08” යන හිසින් යුතුව 2019.04.09 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාල ස්ථානයේ නිවස ඉදිරිපිට ඇති කාණුව වසා ඇති බවට කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කළ බැවින් මේ සම්බන්ධයෙන් තාක්ෂණ වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන පුවක්පිටිය, මිරිස්වත්ත, සීතාවක උයන පදිංචි නිවැසියන් විසින් “සීතාවක උයන පිවිසුම් මාර්ගයේ අනාරක්ෂිත ගස් කපා ඉවත් කර ගැනීම.” යන හිසින් යුතුව 2019.05.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අනතුරුදායක තත්වයේ පවතින අතු කපා ඉවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන පාදුක්ක, වේරගල, බප/හෝ/ වේරගල ඥානවිමල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “ජ්රරදේශයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ලබාගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.05.08 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පහත පරිදි එම ගැටළු මේ වනවිට සමථයකට පත්කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

- i. පාසලට ඉතා ආසන්න ඉඩමකට කසල බැහැර කිරීමට පටන්ගෙන ඇති නිසා උදය කාලයේ පාසල පුරා දුර්ගන්ධයක් හැමීම. - ලී කුඩු ජලය වැටී පල්වීම නිසා දුර්ගන්ධයක් පැතිරී ඇති අතර දින 14 ක් ඇතුළත එම ලී කුඩු ඉවත් කිරීමට කටයුතු කරන බවට ඉඩම් හිමිකරු වන සමන් ගමගේ යන අය ජ්රගකාශ කර ඇත.
- ii. එම හේතුව නිසා පාසල අසල ජීවත්වන නිවැසියන්ගේ දරුවන් කිහිපදෙනෙකු මේ වනවිට ඩෙංගු රෝගයට ගොදුරු වී ජ්රකතිකාර ලබමින් සිටීම. මදුරු කීටයන් සහිත ස්ථාන හෝ බෝවිය හැකි ස්ථාන මෙම ලී කුඩු අපද්රශවයබ තොගය තුල දක්නට ලැබී නොමැති අතර ධූමායන කටයුතු මගින් පැතිරීම වළක්වා ඇත.
- iii. පුස්ඇලි ඔය ගල් ඒදණ්ඩ පාලම අසට කසල හා අපද්ර වියබ ගෙනවිත් දැමීම.- නිවසකින් බැහැර කරන ලද වීදුරු කටු, පිහන් කටු ආදිය සහිත ගෝනියක් පාලම අසල දමා ඇති අතර මේවා මාර්ගයේ ගමන් කරන මගීන් විසින් දමා යන බැවින් පොලීසියේ පරිසර ඒකකය දැනුවත් කිරීම.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. ගරු ජ්රා දේශීය සභා මන්තරී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත පාදුක්ක, අරුක්වත්ත, දෙල්ගහවත්ත, ඉංගිරිය පාර පිහිටි Ceyacon Industries (Pvt) Ltd. ආයතනය විසින් “ඉවතලන අපද්රභවය, (පොලිතීන්, සිමෙන්ති බැග්, පොළව අතු ගා ඉවතලන දෑ) බැහැර කරලීම සම්බන්ධව සිසින් යුතුව 2019.06.04 දිනැතිව Ceyacon Industries (Pvt) Ltd. ආයතනයෙහි පොට් පවුඩර් නිෂ්පාදනය කරන අතර එහි ඉවතලන අපද්ර6වය0 බැහැර කිරීමට ස්ථානයක් නොමැති නිසා එම අපද්රනවය සීතාවක ජ්රාදේශීය සභාවට ලබාදෙන ලෙස මධය4ම පරිසර අධිකාරිය පවසා ඇති බැවින් ඒ සඳහා අවශ්යක පිලියම් සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදුව ගරු ජ්රාදේශීය සභා මන්තරීය නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2019.06.10 දිනැතිව සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, Ceyacon Industries (Pvt) Ltd. ආයතනයෙන් ඉවත් කරනු ලබන අපද්රනවයල පිළිබඳව පාදුක්ක සෞඛ්‍ය පරිපාලක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

2. පාදුක්ක, කොළඹ පාර, අංක 39 හි පිහිටි එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් “එම්.ඩී.එච්. ජයවර්ධන මාවතේ සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මාර්ගය සම්බන්ධවීඝ්‍යතා හිසින් යුතුව පාදුක්ක නගරයේ වටරවුම් මාර්ගයක් ලෙස පාවිච්චි කරන එම්.ඩී.එච්. ජයවර්ධන මාවතේ සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මාර්ගය සතියේ දිනවල උදේ 6.00 සිට සවස 3.00 දක්වා වාහන ගමන් කිරීම මාර්ග බාධක යොදා තහනම් කර ඇති අතර පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස පාර වසා තැබීම යහපත් ක්රියාවක් වුවද, දවසේ පැය අටක් වසා තැබීම ඉතාම අසාධාරණ බැවින් පාසල පටන් ගන්නා උදෑසන 6.00 සිට 8.00 දක්වා සහ පාසලෙන් දැරුවත් ඉවත්ව යන මධ්‍යහ්න 12.00 සිට ප.ව. 2.00 දක්වා කාලය තුළ පමණක් මාර්ගය වසා තබන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පසුගිය දිනවල පැවති ආරක්ෂක හේතූන් මත වසා තිබූ මෙම මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව වෙළඳ සංගමය වෙත දන්වා යැවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

3. හංවැල්ල, ගිරා ඉඹුල, ගිරා ඉඹුල ජර ජා මූල සංවිධානයේ සභාපති විසින් “පරිසර සතිය වෙනුවෙන් පැල 100 ක් රෝපණය කිරීම. ” යන හිසින් යුතුව 2019.06.06 දිනැතිව ගිරා ඉඹුල ජරජා මූල සංවිධානය විසින් පරිසර සතියට සමගාමීව කළුඅග්ගල - කහටපිටිය මාර්ගය දෙපස සහ ගිරා ඉඹුල රතනාලංකාර මාවත දෙපස පැල සියයක් රෝපණය කිරීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා අවශ්‍ය පැල සියය (කුඹුක්, මාර, මහෝගනී) නොමිලයේ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ජරාදේශීය අඩවි වන කාර්යාලය මගින් අදාළ පැල ලබාගැනීමත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොට්ඨාශභාර මන්ත්රීන්තුමා දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. කොස්ගම, අළුබෝදල, ඉඳුරුවතැන්න, අංක 359/3 හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් කැඳවීමක් කරන ලද අතර 2019.05.28 දින පැවති පරිසර හා පහසුකම් කාරක සභාවේ තීරණ අංක 01 – (04) යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් ඕනෑම ස්ථානයකට විදුලිය ලබාදීමටත් විදුලි රැහැන් ඇදීමත් සිදුකළ හැකි බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරී විසින් කරුණු පැහැදිලි කළ අතර නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු එදින සහභාගී නොවීම හේතුවෙන් නැවත නාගරික සංවර්ධන අධිකාරිය කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ගන්නා ලද තීරණය ද, කොස්ගම උප කාර්යාලයේ ආදායම් පරීක්ෂක මහතා විසින් කේ. ශ්‍රී කුමාර යන අය විසින් ගරාජයක් පවත්වාලීමට වෙළඳ බලපත්රම අයදුම්පත්රසය ඉදිරිපත් කර ඇති අතර පරිසර ආරක්ෂණ බලපත්රයේ කොන්දේසි වලට යටත්ව සියලු සේවා කටයුතු පවත්වා ගතයුතුය යන කොන්දේසි යටතේ සෞඛ්‍යත වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ ලබාදී ඇති බැවින් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපිය හා කොස්ගම, අළුබෝවුල්ල ඉඳුරුව තැන්න, 359/3 හි පිහිටි ශ්‍රී මෝටර්ස් විසින් “ඉහත ව්‍යාපාරය සම්බන්ධව ” යන හිසින් යුතුව 2019.06.03 දිනැතිව ඉහත කරුණ සම්බන්ධයෙන් ඉතා අසාධාරණ තීන්දුවක් ගැනීම තරයේ ජරාතික්ෂේප කරන බවද වසර 09 ක පමණ කාලයක සිට පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා සිතාපත් ජරා දේශීය සභාව මගින් ඉදිරිපත් කළ නිර්දේශ සියල්ල නියමාකාරයෙන් සිදුකර තිබියදී කිසිදු ස්ථානීය පරීක්ෂාවක් නොකර තීන්දු තීරණ ගැනීම මගින් මෙම ව්‍යාපාරය මගින් ජීවත්වන පවුල් 08 ක් අසරණ වන අතර දිනකට රු. 30,000 ක පමණ අලාභයක් තමාට සිදුවන බැවින්

සාධාරණව සිතාබලා කටයුතු කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය යන ලිපි සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2019.07.02 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. මධ්‍යදම පරිසර අධිකාරිය විසින් ‘අංක 75 ඒ, හයිලෙවල් පාර, පහත්ගම, හංවැල්ල’ යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/B30/03791/2015 යටතේ 2019. 05.21 දිනැතිව මෙම ගරාජය සම්බන්ධයෙන් මධ්‍ය/ම පරිසර අධිකාරිය විසින් 2018.12.07 දින එවන ලද ලිපියට අදාළව නැවත 2019.03.29 දින සිදුකරන ලද පසු විපරම් ක්ෂේත්‍ර පරීක්ෂණයේදී පෙරදී දන්වා ඇති පරිදි කටයුතු කර නොමැති බැවින් මෙම ලිපියේ දින සිට දින 14 ක් ඇතුළත විසිරි පින්තාරු කුටීරය ඉදිකර පාරිසරික ආරක්ෂණ බලපත්‍රිය අළුත් කිරීම සඳහා පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ බලපත්‍රියේ පිටපතක් සමඟ මධ්‍යලම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලෙසත් නියමිත කාලය තුළ එම නිර්දේශ ක්රීපයාත්මක කර මධ්‍යයම පරිසර අධිකාරිය දැනුවත් නොකළහොත් නීතිමය ක්රීපයාමාර්ග ගන්නා බව දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

6. මධ්‍ය.ම පරිසර අධිකාරිය විසින් “ පාරිසරික ආරක්ෂණ බලපත්‍රගය, විස්කම් ගරාජය, නො. 176/බී/4, ගනේගොඩ පෙදෙස, අරුක්වත්ත, පාදුක්ක. ” යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/B30/01138/2010 යටතේ 2019. 05.21 දිනැතිව මෙම කර්මාන්තය සම්බන්ධයෙන් මධ්‍ය.ම පරිසර අධිකාරිය විසින් 2018.05.26 දින එවන ලද ලිපියට අදාළව මධ්‍ය.ම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් 2019.02.15 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් පහත සඳහන් කොන්දේසි ඉටුකර මෙම ලිපියේ දින සිට දින 30 ක් ඇතුළත මධ්‍ය.ම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙසත් නියමිත කාලය තුළ එම නිර්දේශ ක්රීපයාත්මක කර මධ්‍යයම පරිසර අධිකාරිය දැනුවත් නොකළහොත් නීතිමය ක්රීපයාමාර්ග ගන්නා බව දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

- i. විසිරි පින්තාරු කිරීම සඳහා දූෂ කාරක වායු අවශෝෂණ පද්ධතියක් සහිත විසිරි පින්තාරු කුටීරයක් ඉදි කිරීම.
- ii. ගරාජය අසල පිහිටා ඇති නිවාස ආවරණය වන පරිදි ජ්රදමාණවත් උසකට ආවරණයක් යෙදීම.

7. හංවැල්ල, සෞඛ්‍යන වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් “සායනික කටයුතු සඳහා සහාය කටයුතු ඉටුකරන ඩබ්.පී.එස්. අයි.රො.ගනී මහත්මියගේ සේවය දින 02 කින් දීර්ඝ කර ගැනීම ” යන හිසින් යුතුව 2019.06.10 දිනැතිව කුඩා කන්ද ප.සෞ.සේ. නිලධාරීණය ජ්රයසූත නිවාඩු ලබාගෙන ඇති නිසා එම ජ්ර දේශවල ළදරු ළමා බර කිරීමේ කටයුතු සිදුකරගැනීමේදී තුන්තන සායනයේ සහායක කටයුතු ඉටුකරන ඩබ්.පී.ඒ. අයි.රො.ගනී මියගේ සේවය තවත් දින දෙකක් ලබාගන්නා බැවින් ඇයගේ දීමනාව තව දින දෙකකින් දීර්ඝ කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කුඩාකන්ද පවුල් සෞඛ්ය සේවා නිලධාරීණයගේ ජ්රසූත නිවාඩු අවසන් වනතෙක් ඩබ්.පී.ඒ. අයි.රො.ගනී මියගේ සේවය සතියට දින දෙකක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

8. ගරු ජරා දේශීය සභා මන්ත්‍රීවරුන් නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “434 අකරවිට ග්රාආම නිලධාරී වසමේ ලියාපදිංචි කර ඇති ජරිභාත් තලගල නැමති අයගේ වෙළඳ බලපත්රය හා සම්බන්ධීඛයන හිසින් යුතුව 2019.06.23 දිනැතිව යොමුකරන ලද ලිපිය හා 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (05) යටතේ දැක්වෙන කොස්ගම, අකරවිට, අංක 155/2 හි පදිංචි ආර්. එච්. අල්මේදා මහතා විසින් “තලගල මහත්මාගේ මිරිස් මෝල නිසා මා හට සිදුවී ඇති පරිසර හානිය සම්බන්ධවයි ” යන හිසින් යුතුව 2019.02.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරු පමණක් මේ සඳහා විරෝධය දක්වන බැවින් 2019.07.02 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂාවක් පැවැත්වීමට තීරණය කරන ලදි.

9. කොස්ගම, පශු වෛද්ය0 කාර්යාලයේ පශු වෛද්ය නිලධාරී විසින් “අයාලේ යන ගවයින් සම්බන්ධීව යන හිසින් යුතුව 2019.01.28 දිනැතිව සිතාවක ජරා දේශීය සභාව විසින් අංක සීජරා.ස./1/5 පරි.ක.ති. 2019 යටතේ 2019.01.21 දින යවන ලද ලිපියට අදාලව ජරසදේශයේ සිටින ගවයින් ඇල්ලීම සඳහා නිර්වින්දනය කළ යුතු අතර එසේ නිර්වින්දනය කර ඇල්ලනු ලබන ගවයින් ජරටවාහනය කරන ස්ථානය ද නිර්වින්දනය කිරීමට ජාතික සත්වෝද්යාදනයේ සිටින පශු වෛද්ය නිලධාරීන් හෝ ජේරාදේශීය පශු වෛද්ය පීඨයේ පශු වෛද්ය නිලධාරීන් සම්බන්ධ කරගත හැකි නම් කොස්ගම පශු වෛද්ය කාර්යාලයෙන් සතුන් ජර්වාහනයට අවශ්යම කටයුතු සලසා දිය හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කොස්ගම පශු වෛද්ය කාර්යාලයෙන් සතුන් ඇල්ලීමට හා නිර්වින්දනය කිරීමට යන වියදම් ඇස්තමේන්තුව හා ජරධවාහනය කිරීමට අදාල බලපත්රමය ලබාගෙන මුදල් හා ජරකතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීම සුදුසු බවට තීරණය කරන ලදි.

10. කොස්ගම, පහල කොස්ගම, නො. 335 හි පදිංචි ඩබ්. සුනිල් ද අල්විස් මහතා විසින් 2019.05.29 දිනැතිව ඔහුගේ ගවයන් නිදැල්ලේ සිටිමින් මිනිසුන්ගේ ගොවිතැන් හානි කරමින් සිටින අතර එම ගවයන්ගෙන් කිරි එළදෙනුන් දෙදෙනෙක් අල්ලා ගැනීමට අපහසු නිසා එම ගවයන් සිතාවක ජරාදේශීය සභාවෙන් පශු වෛද්ය තුමාගේ උපදෙස් අනුව අල්ලා මලගල 251 ඊ, මලගල, පාදුක්ක පදිංචි අයි. චිත්තක හර්ෂ කුමාර යන අයට රැකබලා ගැනීමට දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කොස්ගම පශු වෛද්ය කාර්යාලය සමඟ සාකච්ඡා කර ගවයින් ඇල්ලීමට යොදා ගන්නා දිනය අයි. චිත්තක හර්ෂ කුමාර මහතා වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදි.

11. කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලය, ගරු ජනාධිපතිතුමා වෙත හංවැල්ල, තුන්තාන, මහකන්ද, නො. 158 හි පදිංචි එච්.එල්. ජගත් ධර්මකීර්ති මහතා විසින් “කළුගල් කැඩීම සම්බන්ධවයි !” යන හිසින් යුතුව හංවැල්ල ජරාජදේශීය ලේකම් කාර්යාලයට අයත් තුන්තාන 444 නැගෙනහිර ග්රාආම සේවා වසමේ හංවැල්ල වත්තේ පිහිටා ඇති විශාල කළුගල නැවත වරක් කැඩීමට සුදානමක් පවතින බැවින් මේ පිළිබඳ සොයා බලා ගම ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිතාවක ජරාලදේශීය සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පරිසර හා පහසුකම් කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්යල ක්රිභයාමාර්ග

ගැනීම සඳහා කටයුතු යොදා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

12. කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලය, ගරු ජනාධිපතිතුමා වෙත කොස්ගම, පහළ කොස්ගම, අංක 68/ඒ හි පදිංචි දේශබන්දු අබේරත්න රාජකරුණා මහතා විසින් “අවිස්සාවේලේ මැතිවරණ කොට්ඨාශයේ සාලාව අත්කම් නිවාස සංකීර්ණයේ පාලම අසල සිට බාලිකා විද්‍යාරල මාර්ගයේ බෝධි මාවත අවසානය දක්වා මීටර් 400 ක ජරසමාණය කොන්ක්රීට් කර ගැනීමට 2018.01.18 දින ඔබතුමා වෙත යොමුකරන ලිපිය සම්බන්ධවයි ” යන හිසින් යුතුව උක්ත කරුණට අදාල පිළිතුරු වශයෙන් අංක pre/2018/n/007404 යටතේ 2018.02.20 දින ලිපිය මගින් ඉදිරි කටයුතු බස්නාහිර පළාත් සභාවේ ජර්ධාන ලේකම් වෙත යොමුකර ඇති බවට දැන්වූ නමුත් පළාත් සභාවෙන් විමසීමේදී සාර්ථක පිළිතුරු නොලැබුණු අතර මේ දක්වා එම මාර්ගය කොන්ක්රීට් කර ගැනීමට නොහැකිවී ඇති බැවින් මෙම මාර්ගය කොන්ක්රීට් කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සීතාවක ජරාදේශීය සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. කොස්ගම, කරගල්ල, අංක 61/1/3 හි පදිංචි එච්.සී.එම්. හෙයියන්තුඩුව මහත්මිය විසින් “අයාලේ යන පෝනි සත්වයින්ගෙන් වන හිරිහැරයන් සම්බන්ධවයි. ” යන හිසින් යුතුව 2019.06.24 දිනැතිව වග, කඩුගොඩ දකුණ පදිංචි වමින්ද විජේරත්න (තැපැල් වමින්ද) යන අයට අයත් පෝනි සතුන් සිව්දෙනෙකු අයාලේ අතහැර දමා තිබීම නිසා එම සතුන්ගෙන් තමාට විවිධ හානි සිදුවන බැවින් පරීක්ෂා කර බලා සුදුසු විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් ලබාදී සතුන් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස වග, කඩුගොඩ දකුණ පදිංචි වමින්ද විජේරත්න (තැපැල් වමින්ද) මහතා වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. හංවැල්ල, තුන්තාන, මහකන්ද, නො. 141/බී 2 හි පදිංචි ඩී.පී. මාලනී මහත්මිය විසින් “පරිසරය ආරක්ෂා කර ජන ජීවිතය සුරක්ෂිත කර ගැනීම උදෙසා තුන්තාන මහකන්ද හංවැල්ල වත්ත 69 කන්ද ජර්දේශවාසීන් ඔබතුමාගෙන් කරන කාරුණික ඉල්ලීමයි. ” යන හිසින් යුතුව 2019.06.06 දිනැතිව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ජරාදේශීය ලේකම් බල ජර්දේශයේ අංක 444 තුන්තාන නැගෙනහිර ලොට් අංක 22 යෝජිත වාමර පුබුදු අබේසේකර නැමැත්තා විසින් පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජල සම්පාදන මණ්ඩලය, පොලිස් ස්ථානය යන ආයතනවලින් අදාල බලපත්ර 1 ලබාගෙන ඇති නමුත් සීතාවක ජරාදේශීය සභාවේ වෙළඳ බලපත්රය ලබාගෙන නොමැති අතර ජරාදේශීය සභාව හැර වෙනත් කිසිදු ආයතනයකින් මෙම බලපත්ර ය නිකුත් කිරීමේදී කිසිදු පූර්ණ පරීක්ෂණයකින් තොරව ගම්වාසීන් නොදැනුවත්ව බලපත්රන නිකුත් කර ඇති බැවින් මෙම ගල් කොරිය නවතාලීමට ක්‍රියාකරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

15. කොස්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් “පොලිතින් කර්මාන්ත ශාලාවේ කොන්දේසි කඩ කිරීමක් පිළිබඳව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව ” යන හිසින් යුතුව 2019.06.06 දිනැතිව නො. 262/8, කොස්ගම විලේප්, කොස්ගම ලිපිනයේ පදිංචි කේ.එම්. නිමල් විජේරත්න යන අය විසින් CIB I 128/148 යටතේ කොස්ගම විලේප්, කොස්ගම ලිපිනයේ පවත්වාගෙන යනු ලබන ජේ.එස්. පොලිතින් ආයතනයේ අයිතිකරු වන ජී.ජේ. විජේසිංහ යන අය සිතාපක ජරානදේශීය සභාව, මධ්‍යතම පරිසර අධිකාරියේ සහ ආදායම් පරිපාලන නිලධාරී විසින් ලබාදී ඇති කොන්දේසි කඩකර ඇති බවට 2019.05.22 දින දී පැමිණිලි කර ඇති බැවින් නිසි පරීක්ෂණයක් පවත්වා මධ්‍යතම පරිසර අධිකාරිය වෙත දැනුම්දී නිසි උපදෙස් ලබාගෙන කොන්දේසි කඩකරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සහ කොස්ගම උප කාර්යාලයේ ආදායම් පරීක්ෂක මහතා විසින් කොස්ගම විලේප්, කොස්ගම ලිපිනයේ දොන් ජයන්ත විජේසිංහ යන අය විසින් පවත්වාගෙන යනු ලබන ඉවතලන පොලිතින් ජරපතිවිකර්‍යායකරණය කර නැවත පොලිතින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව පවත්වාලීමට 2019 වර්ෂයට වෙළඳ බලපත්‍ර අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇති අතර සෞඛ්‍ය නව්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාල නිර්දේශ පරිසර කමිටු සාමාජික ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු බලපත්‍රට ලබාදීමට තීරණයක් ගැනීමට නිර්දේශ ලබාදී ඇති බැවින් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2019.07.02 දින ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
16. වග, නෙළුවත්තුඩුව පදිංචි එල්.පී. විජේතුංග මහතා විසින් “ජරා0දේශීය සභා නියෝග නොතකා කටයුතු කිරීම.” යන හිසින් යුතුව 2019.06.24 දිනැතිව අංක 440 නෙළුවත්තුඩුව ශ්‍රීරාම සේවා වසමේ රත්මල්ගඟවත්ත සහ ඉඩමේ පහළ හංවැල්ල පදිංචි ඔල්ගා අතුකෝරල යන අය විසින් පවත්වාගෙන යන කුකුළු ගොවිපල සඳහා වියාප ලිපි ලේඛන හා මැනුම් සිදුකර නීතිවිරෝධීව පවත්වාගෙන යන කුකුළු ගොවිපල හේතුවෙන් ජරාදේශවාසීන්ට සෞඛ්‍යමය හා පාරිසරික ගැටළු රාශියකට මුහුණදීමට සිදුවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුව හා අවධානය යොමුකර වළක්වා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම කුකුළු ගොවිපල සඳහා සිතාපක ජරාමදේශීය සභාව මගින් වෙළඳ බලපත්‍රහය හා මධ්‍යමම පරිසර අධිකාරියෙන් ගතයුතු බලපත්‍රද ලබාගෙන නොමැතිව නීතිවිරෝධීව පවත්වාගෙන යන බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
17. 2019.05.28 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (13) යටතේ දැක්වෙන ලිපියට අදාලව නැවත නිරිපොල, ලලන්ත දිනුෂ මාවත පීඩාවට පත් පිරිස විසින් 2019.06.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කර බලා අවශ්‍ය කාර්යාල ගන්නා ලෙස පෙරදී උපදෙස් ලබාදී මේ වනවිට නිවැරදි කර ඇති බවට කාරක සභාව දැනුවත් කළ බැවින් අදාල ගැටළුව විසඳා ඇති බවට ලිපි මගින් දන්වා යැවීමට තීරණය කරන ලදී.
18. හංවැල්ල, ජයවීරගොඩ, සෞභාග්‍යාපුර, නො. 3/ඒ 183 පදිංචි කරුණාරත්න තුඩුගේ මහතා විසින් 2019.06.25 දිනැතිව ඔහුගේ ඉඩමේ වැසි ජලය බැසයාමට කාණු සකස් කර ඇති නමුත් එය අතරමඟ නවතා ඇති හෙයින් ඔහුගේ ඉඩම ඇතුළු සියලුම ඉඩම්වල වැසි ජලය ද ඉඩමේ කෙළවර රැදී පවතින

බැවින් මදුරු කරදරයට ද මුහුණ පා ඇති බැවින් සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංචුල්ල මහජන සෞඛ්‍ය ල පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. භංචුල්ල උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක මහතා විසින් “නොදිරන කසළ විකිණීම පිළිබඳ මිල ගණන් සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.06.24 දිනැතිව සිතාවක ජරාණදේශීය සභා බලපරදදේශයේ දිනපතා පිරිසිදු කිරීමේදී එකතු වන නොදිරන කසළ භංචුල්ල වැඩඵ්කකය තුළ වර්ගකර විකිණීම සිදුකරන අතර එම ද්රරව්‍යය 2kg ක් පහත මිල ගණන් යටතේ විකුණනු ලබන බව දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ අතර මෙම මිල ගණන් වලට වඩා වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකි ආයතනයක් තිබේනම් ඒ බව දන්වන ලෙසට කාරක සභාව දැනුවත් කරන ලදී.

- i. ටින් බෙලෙක්ක/තහඩු - රු. 25.00
- ii. කඩදාසි (මිශ්ර) - රු. 09.00
- iii. කාඩ්බෝඩ් - රු. 10.00
- iv. ප්ලාස්ටික් - රු. 45.00 - 35.00
- v. සුදු වීදුරු - රු. 8.25
- vi. පාට වීදුරු (කොළ/රතු) - රු. 3.00
- vii. පොල් කටු - රු. 10.00
- viii. පෙට් බෝතල් - රු. 25.00

20. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භංචුල්ල විසින් 2019 මැයි මස භංචුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	16
පරීක්ෂා කරන ලද පරිශ්ර සංඛ්‍යාව 2	803
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්ර සංඛ්‍යාව	996
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්ර සංඛ්‍යාව	36
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	718
නිකුත් කළ නිවේදන ගණන	255
නඩු පැවරු ගණන	19
දඩ මුදල රු.	38,000 /-
ධූමායනය කළ සංඛ්‍යාව	10

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2019 මැයි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩිංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩිංගු රෝගීන් සංඛ්‍යාව	12
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3851
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	975
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	211
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	948
නිකුත් කළ නිවේදන ගණන	23
නඩු පැවරූ ගණන	04
දඩ මුදල	රු. 8000/-
ධූමායනය කළ සංඛ්‍යාව	13

12. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිකර්ම යකරණ ව්‍යාපෘතිය මඟින් 2019 මැයි මස ප්‍රතිකර්මයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිකර්ම යකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය	81630
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	6390
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	4620
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	1770
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 92,400/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිකර්මයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 මැයි මස ප්‍රතිකර්මයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2636
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	14266
03	වීදුරු කි.ලෝ.	3207
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	-
05	ටින් බෙලෙක්ක කි.ලෝ	294
06	බියර් ටින් කි.ලෝ.	81
07	පෙට් බෝතල් කි.ලෝ	729
08	පොල් කටු කි.ලෝ	193

09	විදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ජරනමාණය කි.ලෝ.	12620
	මුළු එකතුව	34029
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 100,713/-
	ජලාස්ටික් 580kg x 35 = 20,300/-	
	අබ්ලි ජලාස්ටික් 140kg x 10 = 1400/-	
	තහඩු 430kg x 10 = 4300/-	
	සුදු වීදුරු 8155kg x 8.25 = 67,279/-	
	රතු වීදුරු 1565kg x 4.75 = 7434/-	
14	ජර නිවැරදි 1යකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ජරමාණය කි.ලෝ.	65766

13. පාදුක්ක/භංවැල්ල සෞඛ්‍ය 9 නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්රිවියම එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ ජූලි මාසයේ ක්රිමයාත්මක කිරීමට යෝජනා කරන ජරරදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ලබන ග්රාදම නිලධාරී වසම්
2019.07.06	කහහේන, වැලිකන්න, ළඹිරුගම
2019.07.13	උග්ගල්ල
2019.07.20	මුණමලේ වත්ත, කහටපිටිය, කළුඅග්ගල
2019.07.27	තුම්මෝදර

03. සාකච්ඡා සටහන්.

1. නොදිරන කසළ එකතු කිරීමේදී නිවෙස් වලින් හැර ව්යාපාරික කටයුතු සිදුකරනු ලබන ස්ථාන වලින් ඉවතලන අපද්රිවියක ලබාගැනීමේදී යම්කිසි සාධාරණ මුදලක් අයකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
2. භංවැල්ල, පහත්ගම ජරදේශයේ ඩෙංගු රෝග ව්යාකප්තිය වැඩි වී රෝගීන් 06 දෙනෙකු පමණ සිටින බවට වාර්තා වී ඇති බැවින් පරීක්ෂා කර බලා දූමායන කටයුතු සිදුකිරීම මඟින් හෝ පාලනය කරන ලෙස ගරු සභාපතිතුමා විසින් මහජන සෞඛ්යක පරීක්ෂක මහතුන් දැනුවත් කළ අතර පසුගිය සති 04 තුළ සතියකට එක් දිනක් වශයෙන් භංවැල්ල, පහත්ගම ජරනදේශයේ දූමායන කටයුතු සිදුකළ බවට මහජන සෞඛ්ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

3. සීතාවක ජරාදේශීය සභාව මඟින් මාසිකව පවත්වනු ලබන කාරක සභා රැස්වීම් සඳහා පාදුක්ක සෞඛ්‍ය සවිච්ඡේදන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහභාගී නොවීම හේතුවෙන් බල ජරාදේශයේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකිවී ඇති බැවින් මසකට එක් දිනයක් පවත්වන මෙම කාරක සභා රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගී කරවීමට කටයුතු කරන ලෙස පාදුක්ක සෞඛ්‍ය නිලධාරී වෙත දැන්වීමට තීරණය කරන ලදී.
4. කොස්ගම පොළ භූමියෙහි මාර්ගය දෙපස පොල දිනයන්හිදී පමණක් රෙදි කඩ පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය එම කඩ හිමියන් සඳහා පමණක් ලිඛිතව ලබාදීමට තීරණය කරන ලදී.
5. පාදුක්ක නගර අලංකරණය සඳහා 2019.06.30 දින ශ්රතමදානයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා සීතාවක ජරාදේශීය සභාවේ සහයෝගය ලබාදෙන ලෙස පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරී මහතා කරන ලද ඉල්ලීමක් කළ අතර ඒ සඳහා සහයෝගය දැක්වීමට කාරක සභාව තීරණය කරන ලදී.
6. සීතාවක බලජරාදේශයේ මාර්ගය දෙපස දමා ඇති ප්ලාස්ටික් පොලිතින් වැනි අපද්‍රව්‍ය වශයෙන් එකතු කිරීමේ ශ්ර මදාන වැඩසටහනක් සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා සීතාවක ජරාදේශීය සභාවේ වාහනයක් ලබාදෙන ලෙස ගරු ජරාදේශීය සභා මන්ත්රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා කරන ලද ඉල්ලීමට අදාළව ශ්ර මදානය පැවැත්වෙන දිනය දැනුම්දීමෙන් අනතුරුව ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

